



Test cricket's two leading wicket takers Muttiah Muralitharan and Shane Warne, put aside their off the field confrontations and unveiled the perpetual trophy named after them at the Bellerive Oval, Hobart here in Tasmania yesterday.

Warne-Murali Trophy unveiled

But less than 24 hours after the spat, they seemed to have patched up and arrived at the venue to unveil the trophy in the same vehicle accompanied by Cricket Australia's Head of Communications Peter Young and Sri Lanka's Samararatne, the Manager of the Sri Lankan team.



The President's Suite at the Bellerive Oval and will be presented to the winners of the series and will become a regular series like the Ashes between Australia and England and Sir Frank Worrell Trophy played between Australia and the West Indies.

The hands that are in the trophy were carved after the players were asked to put their hands into a brace and the balls the two hands are holding were used during Warne's and Muralitharan's Test careers.

Cricket Australia's Chairman Creagh O'Connor was present at the occasion and said Cricket Australia was pleased to introduce a trophy after two great bowlers of the sport.

ක්‍රිකට් පන්දුව රෝස පැහැ ගැන්වෙයි.

(මෙලද කවිලංක)

මහ පනවාර මාසයේ ඕස්ට්‍රේලියාවේදී එක්දින තරඟ සඳහා රෝස පැහැති පන්දු ආලේඛනය ඔට්‍රෝස්ට්‍රේලියාවේ ආරම්භ කර ඇති බව මෙලද කවිලංක ප්‍රකාශ කර ඇත.

මුල් අවදියේදී සෑම ක්‍රිකට් තරඟක් සඳහාම රතු පැහැති පන්දුව භාවිතා කළ නමුත් එක්දින ක්‍රිකට් තරඟ දීවා රාත්‍රී වශයෙන් වෙනම ආලේඛනය ඔට්‍රෝස්ට්‍රේලියාවේ ආරම්භ කර ඇති බව මෙලද කවිලංක ප්‍රකාශ කර ඇත.

එතෙක් පන්දුව 50 ක් පුරා සුදු පැහැති පන්දුවක් භාවිත වීමට අසීරු කරුණක් විය. පන්දු වාර 30 ක් පසු කළ පසු එය අවපැහැ ගැන්වෙන බවත් පිතිකරුවන්ට පන්දුව ඉහණය කිරීම අසීරු බවට පැමිණිලි ගලා එන්නට විය.

එයට පිලියමක් ලෙස මෑතකදී පන්දු ක්‍රිකට් සමුළුව පන්දුවාර 50 කින් යුත් එක්දින ක්‍රිකට් තරඟයකදී පන්දුවාර 34 ක් අවසානයේ අලුත් පන්දුවක් යොදා ගැනීමට අවසර ලබා දෙන තීරණයක් සකස් කළේය. ඉන්පසු එම තීරණය ක්‍රියාත්මකව පැවැත්වූයේ ඉන් පිතිකරුවන්ට අමතර වාසියක් ඇතිවන බවට බොහෝවන්ට ප්‍රේමා කරන්නට පටන් ගෙන ඇත.

රෝස පැහැති පන්දු ඇත්තවූ බවත් තීරණය කර ඇත්තේ එබැවිනි. එහි පැහැය වෙනස්වීමේ ප්‍රවණතාව අඩු බවද සඳහන්ය. ඒ අනුව පනවාර 10 වැනිදා මුස්බිනි හි ගැබා ක්‍රීඩාංගනයේදී කුයින්ස්ලන්ත හා පැසිෆිකයා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරඟයේදී පළමු වරට රෝස පැහැති පන්දුව

ක්‍රිකට් පිටිය ආනුමණය කරනු ඇත.

මේ අතර මාලිබෝන් ක්‍රිකට් සමාජයද එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පිටියේදී රෝස පැහැති පන්දුව ආරම්භ කළ බවත් පිලිගෙන කර ඇති බව වාර්තා විය.

පන්දු නිෂ්පාදකයින්ද සුදු පැහැති පන්දුවකට පන්දුවාර 50 ක් පුරා එහි පැහැය රඳවා ගැනීම අසීරු බව පිලිගෙන ඇත. ඒ අනුව පන්දු නිපදවන ප්‍රධාන ආයතනයක් වන කොකුරා සමාජය කියා සිටින්නේ රෝස පැහැය සුදු පැහැයට වඩා කල් පවතින බවය.

වාර්තාකට පයින් ගැවේන ක්‍රිකට් පිටිය තරඟ ගිණ ඉන්සාවම් උල් තක්



(මෙලද කවිලංක)

ජාවේඩ් මියන්මාර්හි යන නම අසුනු සැකින් අප කාටත් සිතිපත් වන්නේ 70 දශකයේ අග භාගයේ සිට 90 දශකයේ මුල් භාගය දක්වාම සමස්ථ ක්‍රිකට් ලෝකයම තම පිත්තේ අභාසකට යටත් කරගෙන සිටි අද්විතීය පිතිකරුවෙකුයි.

ඔහු 1976 වසරේ ඔක්තෝබර් මාසයේ ලාහෝර් නගරයේ නවසීලන්ත පිල සමඟ පැවැති ටෝරි ක්‍රිකට් තරඟයේ පාකිස්ථාන පිලට ඇතුළු වී 1993 වසරේදී ලාහෝර් නගරයේම සිම්බාබ්වේ පිල සමඟ පැවැති ටෝරි තරඟය හරහා පාකිස්ථාන ටෝරි ක්‍රිකට් කණ්ඩායමෙන් පිටවී ගියා. මේ කාල පරාසය තුළ ඔහු ටෝරි තරඟ 124 කට සහභාගි වී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 8882 කි. එතෙක් සිට අද දක්වාම රැකීම ටෝරි ලකුණු ලාභී පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයා යන නොරඳවිය හිමිව ඇත්තේ ජාවේඩ් මියන්මාර්ටය.

ඔහු අතිබවට සෑම කෙසේ වෙතත් ඔහුට සම වීමට තෝ තවමත් වෙනත් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට

28 වන පිටට

Sri Lanka Sports - Its standards Internationally??

George Mendis

Let me categorise the status of some major SL sports in the international field currently arbitrarily in terms of Wins & Losses:-

- A..Win-Win' situation- Cricket(prospective)
- B..Win-Lose- Athletics/ Netball-Rugger in Sth Asia
- C..Lose- Lose. Football/ Tennis/ Basketball/ Boxing....

Sorry I have painted a dark cloud on SL Sports to the enthusiasts in SL and Aus. Wait! there is a silver lining in the making--our new Minister of Sports,Hon.Lokuge's vision to study the situation and devise a sound national sports policy primarily in identifying youngsters in the urban and rural areas with talent/aptitudes, to enable train-



ing those capable of representing SL in the national and later in the foreign fields--and the possibility to bring home the much coveted GOLDS/SILVERS/BRONZES--or at least win an honourable also ran position. True !! its a very LOKU problem-we know that new brooms sweep well--however what is happening currently is giving us in SL a lot of hope--just to quote recent Ministerial fiat to remedy hopeless situations--in Cricket, Marvan Atapattu,the experienced able past SL Captain/opening bat has been brought back to help outplay Aus in Aus; In Rugger the 4 stalwarts who were penalised for going out of the country to watch the world Championship match(a fine opportunity to learn new styles of play..) were enlisted in the team,thanks to the Minister!



Let me name a few bright spots happening currently in the sports field--in Cricket--three out of the four honored at a special international function about 2 weeks back were the SL cricketers-headed by the best ICC level captain Mahela J and the world's best spinner Muralitharan. In Athletics, Susanthika J the Asian No.1 woman sprinter who won the bronze at the Olympics in Sidney is to be awarded the silver..There are other notable performances at the S.Asian and Asean meets .

Let me summarise to say that there is a future for SL Sports to reach olympic levels and gain top positions in the ICC cricket ladders and in other sports-- unfortunately the stumbling block to the uprise of SL in the global spere is the continuance of a few conflicts caused by unpatriotic elements misled in the North in particular by wicked terrorists..

SL in Australia ODI Shedule

Fixtures

Commonwealth Bank Series, 2007/08

February 2008

- Sun 3 - 1st Match - Australia v India Brisbane Cricket Ground
- Tue 5 - 2nd Match - India v Sri Lanka Brisbane Cricket Ground
- Fri 8 - 3rd Match - Australia v Sri Lanka Sydney Cricket Ground
- Sun 10 - 4th Match - Australia v India Melbourne Cricket Ground
- Tue 12 - 5th Match - India v Sri Lanka Manuka Oval, Canberra
- Fri 15 - 6th Match - Australia v Sri Lanka W.A.C.A. Ground, Perth
- Sun 17 - 7th Match - Australia v India Adelaide Oval
- Tue 19 - 8th Match - India v Sri Lanka Adelaide Oval
- Fri 22 - 9th Match - Australia v Sri Lanka Melbourne Cricket Ground
- Sun 24 - 10th Match - Australia v India Sydney Cricket Ground
- Tue 26 - 11th Match - India v Sri Lanka Bellerive Oval, Hobart
- Fri 29 - 12th Match - Australia v Sri Lanka Melbourne Cricket Ground

March 2008

- Sun 2 - 1st Final - TBC v TBC Sydney Cricket Ground
- Tue 4 - 2nd Final - TBC v TBC Brisbane Cricket Ground
- Fri 7 - 3rd Final - TBC v TBC Adelaide Oval (if required)